

බලපත්‍ර ඉඩමක මුල් අයිතිය ලබාගැනීමට කළයුතු දේ

- ✓ බලපත්‍රකරු එම බලපත්‍ර ඉඩම සඳහා පසු අයිතිකරුවෙකු නම්කර තිබුණේ නම් බලපත්‍රකරු හා කලත්‍රයා මිය ගොස් මාස 06 ක් ඇතුළත නම අයිතිය වෙනුවෙන් ඉදිරිපත් වී එම බලපත්‍ර ඉඩමේ මුල් අයිතිය ලබාගැනීමට කටයුතු කළයුතු වේ.
- ✓ එසේ නොමැති වුවහොත් එම බලපත්‍ර ඉඩමෙහි අයිතිය මියගිය බලපත්‍රකරුගේ ඉඩම් සංවර්ධන ආඥා පනතේ iii උපලේඛනගත ඥාතිත්වය අනුව නිසි උරුමකරු වෙත සාරෝපනය වේ. අයිතිය ලබාගැනීම සඳහා පහත ලේඛන ඉදිරිපත් කළයුතුය.
 - ❖ ඉල්ලුම්කරුගේ ඉල්ලීම් ලිපිය
 - ❖ බලපත්‍රය හා බලපත්‍රයේ සහතික කළ පිටපත
 - ❖ බලපත්‍රලාභියාගේ හා කලත්‍රයාගේ මරණ සහතිකය
 - ❖ ඉල්ලුම්කරුගේ ඥාතිත්වය තහවුරු කරන ලේඛන (උප්පැන්න සහතිකය/ විවාහ සහතිකය)
 - ❖ ග්‍රාම නිලධාරී නිර්දේශය
 - මිය ගිය බලපත්‍රකරු අවිවාහක නම් බලපත්‍රකරු මියගොස් මාස 06 ක් ඇතුළත නම් කර ඇති පසු අයිතිකරු නම අයිතිය සඳහා ඉදිරිපත් නොවේ නම් එම පසු අයිතිකරුගේ අයිතිය අහෝසි වේ.